



## විදේශ විනිමය දෙපාර්තමේන්තුව

### ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2017 අංක 02 දරන  
විධානයන්

### විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 6 හා 7 වගන්ති සමඟ කියැවෙන එකී පනතේ 9(1) හා 9(2) වගන්ති ප්‍රකාරව, ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන පුද්ගලයින් හට විදේශ විනිමය වලින් ගෙවීම් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින පුද්ගලයින් හට විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් නිකුත් කිරීම සඳහා පහත නියමයන්ට යටත්ව බලයලත් වෙළෙඳුන් හට අවසර දෙනු ලැබේ.

**2. ශ්‍රී ලංකාව තුළ සිටින පුද්ගලයෙකු හට (එනම් කාඩ්පත් හිමියා) නිකුත් කරන ලද විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් පහත අරමුණු සඳහා භාවිතා වන බව බලයලත් වෙළෙඳුන් විසින් තහවුරු කළයුතුය.**

- (අ) වාණිජ අරමුණක් උදෙසා ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් කරන ගෙවීමක් සඳහා භාවිතා කිරීම හැර පෞද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකු හට කරනු ලබන ඕනෑම ගෙවීමක්
- (ආ) ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් හෝ පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට එරෙහිව විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් නිකුත් කර ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකු හට ඕනෑම අරමුණක් උදෙසා කරනු ලබන ඕනෑම ගෙවීමක්

(අ) රාජ්‍ය තාන්ත්‍රික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් හෝ ආමුඛ ආයෝජන ගිණුමකට එරෙහිව හරපනක් නිකුත් කර ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකු හට ඕනෑම අරමුණක් සඳහා කරනු ලබන ඕනෑම ගෙවීමක්.

3. බලයලත් වෙළෙඳුන් විසින් කාඩ්පත් හිමියන්ගේ ගිණුම්වල බැරට පවතින මුදල්වලට එරෙහිව හරපත් නිකුත් කළයුතුය.

4. “කාඩ්පත් හිමියා විගමනය වන්නේ නම් හෝ පිටරට සේවා නියුක්තියක් සඳහා ශ්‍රී ලංකාව හැර යන්නේ නම්, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක (PFCA) හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක (BFCA) බැරට පවත්නා මුදල් මත කාඩ්පත් නිකුත් කර ඇති අවස්ථාවකදී හැර, එවන් පුද්ගලයෙකුට නිකුත් කර ඇති කාඩ්පත, නිකුත් කරන ලද බැංකුවට නැවත භාර දිය යුතුය” යන කොන්දේසියට යටත්ව හා ගෙවීමට ඇති ශේෂයන් ආමුඛ ප්‍රේෂණ වලින් හෝ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලින් කරනු ලබන මාරු කිරීම්වලින් ගෙවා පියවන්නේ ය යන පදනම මත බලයලත් වෙළෙඳුන් විසින් විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් නිකුත් කළයුතුය.

5. හරපනක් භාවිතයෙන් විදේශ ව්‍යවහාර මුදල් ආපසු ගැනීමක් හෝ ණය කාඩ්පතක් හරහා මුදල් අත්තිකාරමක් ලබා ගන්නා අවස්ථාවක එම මුදල් මෙම විධානයන්හි 2(අ) ඡේදය යටතේ අවසර දී ඇති ගනුදෙනු සඳහා භාවිතා කර ඇති බවට සාක්ෂි තමා සතුව තබා ගතයුතු බවට බලයලත් වෙළෙඳුන් විසින් කාඩ්පත් හිමියන්ව දැනුවත් කළයුතුය.

6. බලයලත් වෙළෙඳුන් විසින් තම ආයතනික ගනුදෙනු කරුවන් හට එම සංස්ථාපිත ආයතනයන්හි නම් කරන ලද සේවකයන් හෝ අධ්‍යක්ෂවරුන්ගේ නමින්, වාණිජ පරමාර්ථයන් සඳහා ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා ගෙවීම් කිරීම හැර ජංගම ගනුදෙනු සම්බන්ධ ඕනෑම ගෙවීමක් විදේශ විනිමයෙන් සිදු කිරීම සඳහා අනුමත අභ්‍යන්තර ක්‍රියාපටිපාටියට අනුකූලව ආයතනික කාඩ්පත් (ණය කාඩ්පත් හෝ බැරපත්) නිකුත් කළහැක.

7. බලයලත් වෙළෙඳුන් විසින් ණය අවදානම බැහැර කිරීම සඳහා සුදුසු අභ්‍යන්තර පාලනයන් හා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට යත්ව, පහත පාර්ශ්වයන් හට ණය පහසුකමක් ඇතුළත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (එනම් ණය කාඩ්පත්) නිකුත් කළහැකිය.

(අ) රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික හැඳුනුම්පත් දරන විදේශ රටක පුරවැසියන් හට.

(ආ) ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන් හට නිකුත් කරනු ලබන විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් මත හටගන්නා වියදම් විදේශයන්ගෙන් ලද ආමුඛ ප්‍රේෂණවලින් හෝ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලින් කරන මාරු කිරීම්වලින් පියවනු ලබන අවස්ථාවලදී, එම පුද්ගලයන් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති අරමුදල් ඇපයට තබාගෙන එකී අරමුදලින් 90% ක සීමාවක් දක්වා පමණක්.

8. මෙම විධානයන්ගේ විෂය පථයට පිටතින් වන ඕනෑම අරමුණක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකු හට විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් හරහා කරනු ලබන ඕනෑම ගෙවීමක් සඳහා විදේශ විනිමය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකගෙන් පූර්ව ලිඛිත අවසරය ලබාගැනීම සඳහා බලයලත් වෙළෙඳුන් විසින් කාඩ්පත් හිමියන් යොමු කළයුතුය.

## 9. වෙනත් අවශ්‍යතා

9.1 බලයලත් වෙළෙඳුන් විසින් විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් සම්බන්ධයෙන් පවත්නා රෙගුලාසි පිළිබඳ තම ගනුදෙනුකරුවන් දැනුවත් කළයුතු අතර ඇමුණුම I හි දක්වා ඇති පරිදි එම අයදුම්කරුවන්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුය.

9.2 බලයලත් වෙළෙඳුන් විසින් නිසි පරීක්ෂාවන් සිදු කළ යුතු අතර, කාඩ්පත් හිමියා අනවසර ගනුදෙනු සඳහා විදේශ විනිමය වැය කරන බවට සැක කිරීමට සාධාරණ පදනමක් ඇත්නම් එම විද්‍යුත් මාරු කිරීම් කාඩ්පත්වලින් කරනු ලබන විදේශ විනිමය ගෙවීම් අත්හිටුවීමට වහාම ක්‍රියාමාර්ග ගතයුතු අතර, එම කාරණාව විදේශ විනිමය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකගේ අවධානයට යොමු කර විය යුතුය.

9.3 කාඩ්පත් හිමියා විසින් විද්‍යුත් මුදල් මාරු කිරීම් කාඩ්පත් භාවිතා කරමින් මෙම විධානයන්හි සඳහන් පරිදි අවසරලත් ගනුදෙනු පමණක් සිදු කරන බවට බලයලත් වෙළෙඳුන් විසින් සනාථ කරගත යුතුය.

9.4 බලයලත් වෙළෙඳුන් විසින් සෑම කාඩ්පත් හිමියෙකුගේම විදේශ විනිමයෙන් කළ ගනුදෙනු හා ශ්‍රී ලංකා රුපියල්වලින් කරන ලද ගනුදෙනු වෙන් වෙන් වශයෙන් හඳුනාගත යුතුය.

9.5 අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ ප්‍රතිපාදනයන් යටතේ දැනටමත් නිකුත් කර ඇති විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් මෙම විධානයන්හි දක්වා ඇති නියමයන්ට යටත් වේ.

## 10. මාසික වාර්තාකරණය

10.1 බලයලත් වෙළෙඳුන් විසින් පහත සීමාවන්ට යටත්ව විදේශ ව්‍යවහාර මුදලින් කරන ලද මුදල් ආපසු ගැනීම් ඇතුළුව විදේශ විනිමයවලින් වියදම් කර ඇති කාඩ්පත් හිමියන්ගේ සියළු ගනුදෙනුවලට අදාළ විස්තර විදේශ විනිමය ගනුදෙනු සුපරීක්ෂණ පද්ධතිය - Forex Net (<http://www.cbsl.lk/forexnet>) හරහා ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයෙන් පමණක් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත මාසිකව ඉදිරිපත් කළයුතුය.

අ) වටිනාකම ඇ.එ.ජ. ඩොලර් 5000 (හෝ ඊට සමාන වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක්) ඉක්මවන තනි ගනුදෙනු.

ආ) කැලන්ඩර මාසයක් තුළ සමුච්චිත භාවිතය ඇ.එ.ජ. ඩොලර් 10,000 (හෝ ඊට සමාන වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක්) ඉක්මවන එක් වරකට වඩා සිදුවූ ගනුදෙනු.

## 11. මෙම විධානයන්හි කාර්යයන් සඳහා

- i. "විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත (EFTC)" යන්නෙන් බැර, හර හෝ වෙනත් යම් ආකාරයක වටිනාකමක් මාරු කිරීම සඳහා භාවිතා කරන්නාට හැකියාව ලබා දෙන කාඩ්පතක් හෝ උපකරණයක් අදහස් වන අතර, එයට ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ විනිමය පාලන පනතේ විධිවිධානයන්ට අනුකූල වන බවට බලයලත් වෙළෙඳුන්

විසින් ගනුදෙනු විස්තර හඳුනාගත හැකි අවස්ථාවලදී වටිනාකම තැන්පත් කළ කාඩ්පත් ද ඇතුළත් වේ.

- ii. "හර කාඩ්පත" යන්නෙන් එම කාඩ්පත දරන්නාගේ ගිණුමේ බැර ශේෂය සෘජුවම හර කිරීම මගින් මුදල් ලබා ගැනීම සහ/හෝ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වෙනුවෙන් භාවිතා කළහැකි ගෙවීම් කාඩ්පතකි.
- iii. "ණය කාඩ්පත" යන්නෙන් කාඩ්පත් දරන්නා වෙත එය නිකුත් කරන්නා විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකමක් සහිත කාඩ්පත් දරන්නා විසින් භාවිතා කරන ලද ණය මුදල සම්පූර්ණයෙන් හෝ කොටසක් නියමිත දින හෝ ඊට පෙර ගෙවා නිම කළහැකි කාඩ්පතක් අදහස් වේ. නියමිත දිනට නොපියවන ලද ණය මුදලට නිකුත් කරන්නා විසින් පොලී හෝ වෙනත් ගාස්තු අය කරනු ලැබිය හැකිය.
- iv. "පෞද්ගලික" යන්නෙන් කාඩ්පත් හිමියාගේ, කලත්‍රයාගේ, දරුවන්ගේ හා දෙමාපියන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීම අදහස් වන අතර, එමගින් කාඩ්පත යම් වාණිජ කාර්යයක් සඳහා භාවිතා කිරීම අදහස් නොවේ.

**අධ්‍යක්ෂ - විදේශ විනිමය දෙපාර්තමේන්තුව**

2017 නොවැම්බර් 20 වැනි දින